

සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෙවුනා අමාත්‍යාංශයෙහි අතුරු වෙවුනා සේවා ගණයේ (MT-04)  
බන්තු රේඛන ගිල්පී, විද්‍යුත් නිකර්පණ රේඛන සටහන්කරු යන තනතුරු සඳහා වහා  
බදුවා ගැනීමේ පරිපාටිය

**01. සම්බන්ධ වන ආයතන**

1.1 දෙපාර්තමේන්තුව: අදාළ නොවේ.

1.2 අමාත්‍යාංශය: සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෙවුනා අමාත්‍යාංශය  
යොමු අංකය: TA/SA/23/2012.

දිනය : 2016.06.21

1.3 කළමනාකරණ සේවා අධිකක්ෂ ජනරාල් විසින් තනතුරු අනුමත කිරීම:  
යොමු අංකය: DMS/0054  
යොමු අංකය: DMS/0054 /PPSM

දිනය : 2013.12.31  
දිනය : 2014.04.01

1.4. ආයතන අධිකක්ෂ ජනරාල්ගේ නිර්දේශය :

යොමු අංකය: Est-3/RECRU/04/6634

දිනය : 2012.08.28

1.5. පාතික වැදුල් හා සේවක සංඝා කොමිෂන් සභාවේ නිර්දේශය:  
යොමු අංකය : NSCC/4/13/SR/17

දිනය : 2016.12.30

1.6. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය:

යොමු අංකය: PSC/EST/3/1/13/2/2013

දිනය : 2016.09.22

**02. පත් කිරීම් බලධාරයා :**

සංශෝධිත මූල්‍ය - 2016.12.27  
2017.05.30

රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් බලය පවරාන ලද සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෙවුනා  
අමාත්‍යාංශයෙහි ලේකම්

**03. සේවා ගණය පිළිබඳ විස්තර**

3.1. සේවා ගණය : අතුරු වෙවුනා සේවා - බණ්ඩ් 03

3.2. ග්‍රෑන් : III, II, I, අධිග්‍රෑන්සය

3.3. පැවරෙන කාර්ය තාර්ය පිළිබඳ පොදු නිර්වචනය :

සෞඛ්‍ය ආරක්ෂණ විභේදීය කාර්යයන් ඉටු කරන්නා වූ අතුරු වෙවුනා සේවාව සඳහා වූ  
තනතුරුවලට අදාළ විද්‍යුත්මක මූලධීම පදනම්ව තාක්ෂණ විද්‍යුත්මක කාර්යයන් ඉටු කිරීමෙන්  
රෝග විනිශ්චය, රෝග තිවාරණය හා රෝග ප්‍රතිකාර කිරීම සඳහා එහාම, රෝගී සහ්කාර සේවාව  
පරිපූර්ණ විමර්ශන ව්‍යුහල් වන්නාවූ වෙවුනා නිගමනයන් තහවුරු කිරීම සහ රෝග ආනුජාගික වන්නාවූ  
සුවිශ්චීන්ව පවරුනු ලැබා කාර්යයන්ද මෙම ව්‍යුත්තින්ට අයත් වේ.

**3.4. කාර්යයන් පැවරීම :**

ග්‍රෑන්ගතව කාර්යයන් පැවරීමක් සිදු නොකරන අනර, මෙම සේවා ගණයට පැවරෙන කාර්යයන්  
අතුරින් තිහාම කාර්යයක් සේවයේ අවශ්‍යතාවය මත පෙෂණ්ධාතාව හා කුසලතාව පදනම් කොට  
ගෙන ඩිනාම ග්‍රෑන්සක නිලධාරෙනු දෙපාර්තමේන්තු ප්‍රධාන විසින් පවරුනු ලැබා ඇත.

**04.** තනතුරුලේ / තනතුරුවල ස්වභාවය : මෙම තනතුරු ස්ථීර හා විශාම වැටුප් සහිතය.  
සටහන - විශාම වැටුප් ක්‍රමය පිළිබඳව රුපය විසින් ඉදිරියෝදේ ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණයකට යටත් විය යුතු ය.

#### **05. වැටුප්**

5.1. සේවා ගණයට අදාළ වැටුප් කේත අංකය : MT – 4 – 2016  
5.2. අදාළ මාසික වැටුප් පරිමානය :

රු. 31,190 - 10 × 445 - 11 × 660 - 10 × 730 - 10 × 750 - රු.57,700

5.3. සේවා ගණයට අදාළ ගෞනී ක්‍රමය හා ගෞනී ක්‍රමයට අදාළ මාසික වැටුප් පියවර :

ගෞනීය	අරමිනක වැටුප් පියවර	අරමිනක වැටුප් තලය රු.
III	පියවර 01	රු. 31,190/=
II	පියවර 12	රු. 36,300/=
I	පියවර 23	රු. 43,630/=
අධි ගෞනීය	පියවර 32	රු. 50,200/=

සටහන :- පූහුණු කාලය තුළදී රාජ්‍ය පරිපාලන වකුලේල 03/2016 අනුව දීමනාවක් ගෙවනු ඇත. (රුපය විසින් කළේ අනුමත කරනු ලබන වැටුප් වකුලේල අනුව මෙම දීමනා වෙනස් විය හැක.)

#### **06. සේවා ගණයට අයත් තනතුරු**

- 6.1. අනුමත තනතුරු නාම, අනුමත තනතුරු සංඛ්‍යාව හා එ්වාට පැවරෙන කාර්යයන් - (අභුත්‍යම - 01)  
6.2. ඒකාබද්ධ නිලධර සංඛ්‍යාව :

- ❖ විද්‍යුත් නිකර්පන රේඛින සටහන්කරු - 89
- ❖ බහ්තු රේඛින ශිල්ප - 375

#### **07. බිඳවා ගැනීමේ ක්‍රමය**

##### **7.1. බිඳවා ගන්නා ප්‍රතිගතයන් :**

ඩාරාව	ප්‍රතිගතය
විවෘත	100%
සීමිත	-
කුසලතා	-

##### **7.2. විවෘත බිඳවා ගැනීම**

7.2.1. බිඳවා ගන්නා ගෞනීය : III ගෞනීය

7.2.2. සුදුසුකම් :

7.2.2.1. අධ්‍යාපන සුදුසුකම් /වෘත්තිය සුදුසුකම් :

අනු අංකය	තනතුර	අධ්‍යාපන / විෂය්මීය සූදුසුකම්
01.	විද්‍යුත් නිකර්පන රේඛන සටහන්කරු	<p>සිංහල භාෂාව/දෙමළ භාෂාව ගණිතය, විද්‍යාව සහ තවත් එක් විෂයකට අවම වශයෙන් සම්මාන සාමාර්ථ සහිතව දෙවරකට තොටැඩි වාර්ගික ගණනක දී ඉංග්‍රීසි භාෂාව ඇතුළුව විෂයන් හයකින් අ.පො.ස.(සා.පෙ.) සමත්වීම.</p> <p style="text-align: center;">සහ</p> <p>අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයෙන් පිටව විද්‍යාව විෂයට සම්මාන සාමාර්ථයක් සහිතව තොටැඩි විද්‍යාව, රෝගන විද්‍යාව සහ විෂයන් එකවරකදී සමත් වීම.</p> <p style="text-align: center;">සහ</p> <p>සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෙළදු අමාත්‍යාංශය මගින් මෙහෙයවනු ලබන විද්‍යුත් නිකර්පන රේඛන සටහන්කරු එක් අවශ්‍ය පුර්ණකාලීන සිප්ලෝමා ප්‍රහුතු පාදමාලාව සමත්ව තිබේම</p>
02.	බන්තු රේඛන ශිල්පී	<p>සිංහල භාෂාව/දෙමළ භාෂාව ගණිතය, විද්‍යාව සහ තවත් එක් විෂයකට අවම වශයෙන් සම්මාන සාමාර්ථ සහිතව දෙවරකට තොටැඩි වාර්ගික ගණනක දී ඉංග්‍රීසි භාෂාව ඇතුළුව විෂයන් හයකින් අ.පො.ස.(සා.පෙ.) සමත්වීම.</p> <p style="text-align: center;">සහ</p> <p>අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයෙන් පිටව විද්‍යාව විෂයට සම්මාන සාමාර්ථයක් සහිතව තොටැඩි විද්‍යාව, රෝගන විද්‍යාව සහ විෂයන් එකවරකදී සමත් වීම.</p> <p style="text-align: center;">සහ</p> <p>සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෙළදු අමාත්‍යාංශය මගින් මෙහෙයවනු ලබන බන්තු රේඛන ශිල්පී එක් අවශ්‍ය පුර්ණකාලීන සිප්ලෝමා ප්‍රහුතු පාදමාලාව සමත්ව තිබේම</p>

#### 7.2.2.2. පළපුරුද්ද : අදාළ තොටී

##### 7.2.2.3 කායික සූදුසුකම් :

සැම අප්‍රේක්ෂකයෙකුම ශ්‍රී ලංකාවේ ඕනෑම පුදේශයක සේවය කිරීමටත්, තනතුලේ රාජකාරී ඉටු කිරීමටත් ප්‍රමාණවත් ගාර්ඩක භා මානයික යෝගීතාවයකින් යුත්ත විය යුතුය.

##### 7.2.2.4. වෙනත් :

- ශ්‍රී ලංකාවේ පුරවැසියකු විය යුතුය.
- අයදුම්කරුවන් විශිෂ්ට වර්ගයකින් යුත්ත විය යුතුය.

#### 7.2.3. වයස :

7.2.3.1 අවම සීමාව : අවශ්‍ය 18

7.2.3.2 උපරිම වයස් සීමාව : අවශ්‍ය 30

#### 7.2.4. බිඳවා ගැනීමේ කුමක් :

##### (අ) පූහුණුවට බිඳවා ගැනීම

පූහුණුව සඳහා බිඳවා ගනු ලබන සංඛ්‍යාව, සලකා බලනු ලබන වර්ෂයේ ජෝට් විද්‍යා හෝ තොටික විද්‍යා විෂය බාරාවෙන් සම්මුඛ පරිශ්‍යාතයට යෙනි සිටින මූලික සුදුසුකම් සහිත අයදුම්කරුවන් සංඛ්‍යාවට හා එක් එක් පළාත අනුව පවතින පුර්ජ්‍යාඩා සංඛ්‍යාවට සමානුපාතිව එක් එක් විෂය බාරාවෙන් ඉහළම Z අගය බ්‍රාහ්‍මන්නා අයදුම්කරුවන් අතුරින් පළාත් පදනම්න් තෝරා ගනු ලැබේ.

වර්ෂ දෙකක් හෝ රීට වැඩි වර්ෂ ගණනක ප්‍රතිච්‍රිත මත පූහුණුව සඳහා බිඳවා ගනු ලබන්න් නම්, සලකා බලනු ලබන වර්ෂවල ජෝට් විද්‍යාව හෝ තොටික විද්‍යා විෂය බාරාවන්ගේන් සම්මුඛ පරිශ්‍යාතයට යෙනි සිටින මූලික සුදුසුකම් සහිත අයදුම්කරුවන් සංඛ්‍යාවට හා එක් එක් පළාත අනුව පවතින පුර්ජ්‍යාඩා සංඛ්‍යාවට සමානුපාතිකව බෙදා එක් එක් විෂය බාරාවෙන් ඉහළම Z අගය බ්‍රාහ්‍මන්නා අයදුම්කරුවන් අතුරින් පළාත් පදනම්න් තෝරා ගනු ලැබේ.

සටහන-

1. අ.පො.ස (උ.පො) සුදුසුකම් මත පූහුණුව සඳහා අයදුම්පත් කැඳවාන වර්ෂයන් සෞඛ්‍ය විෂය භාර අමාත්‍යාංශයේ ලේකම් විසින් තීරණය කරනු ලැබේ.
2. රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීම හෝ පුදියේ පුවත්පත් දැන්වීම පළ කිරීම සහ වෙති අඩවියේ පළ කිරීම මගින් පූහුණුව සඳහා සිසු නිලධාරීන් බිඳවා ගැනීමට අයදුම්පත් කැඳවනු ලැබේ.
3. පූහුණුවට බිඳවා ගනු ලබන සිසුන්ගේ සංඛ්‍යාව අනුව ඉහළම Z අගය බ්‍රාහ්‍මන්නා අයදුම්කරුවන්ගේ සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය ටෙවෙදු අමාත්‍යාංශයේ ලේකම් විසින් තීරණය කරනු ලබන අයදුම්කරුවන් ප්‍රමාණයක් සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය ටෙවෙදු අමාත්‍යාංශයේ ලේකම් විසින් පන්කරනු ලබන පරිශ්‍යාත මණ්ඩලයකට කැඳවනු ලබන අනරු මුවන්ගේ අධිකාපන හා වෙනත් සුදුසුකම් පරිශ්‍යාත කිරීම සඳහා පමණක් එම සම්මුඛ පරිශ්‍යාතයේදී සිද කරනු ලැබේ. ( සම්මුඛ පරිශ්‍යාතයේදී ලක්ෂණ බ්‍රාහ්‍මන හෝ ලැබේ)

පූහුණුවට බිඳවා ගැනීමට අදාළ කොන්දේසි

- (i) දිවයින් සින්සම පුදේශයක සේවය කිරීමට බැඳී සිටිය යුතු ය. තමන් අයදුම් කරන පළාත තුළ සුදුසුකම් සම්පූර්ණ කර තිබිය යුතු දිනට පූර්වාසන්න අවුරුදු තුනක් අඩංගු ප්‍රදීංචි වි සිටිය යුතු ය.
- (ii) පූහුණුවට බිඳවා ගනු ලබන දිනට විශ්වවිද්‍යාල හෝ වෙනත් ආයතනයක සුර්ණකාලීන පාස්‌මාලාවක් සඳහා ලියාපදිංචි වි තොසිටිය යුතු ය.
- (iii) පූහුණුව සඳහා අයදුම්පත් කැඳවීමේ නිවෙදනයේ සුදුසුකම් සම්පූර්ණ කර තිබිය යුතු බවට සඳහන් කරනු ලබන දිනට සියලු සුදුසුකම් සැම ආකාරයකින්ම සම්පූර්ණ කර තිබිය යුතුය. එමත් අයදුම්කරුවන් විසින් සුදුසුකම් සහාය කිරීම සඳහා අදාළ සහතිකවල පිටපත් අයදුම්පත් සමග ඉදිරිපත් කළ යුතු ය.

(ආ) III වන ශේෂියට බිඳවා ගැනීම

ඩිජ්‌ලේං්ඩා පූහුණු පාස්‌මාලාවන් සාර්ථකව සම්පූර්ණ කරනු ලබන සිසු නිලධාරීන්ගේ කුසලතා අනුපිළිවෙළ, පූහුණුවට බිඳවා ගැනීමේදී සලකා බලනු ලැබා පළාත හා එක් එක් තනතුරේ පවතින පුර්ජ්‍යාඩා ප්‍රමාණය අනුව III වන ශේෂියට බිඳවා ගනු ලැබේ.

#### 7.2.4.1 ලිඛිත විභාගය : අදාළ තොටී

#### 7.2.4.2 විභාගීය පරීක්ෂණය : අදාළ තොටී

#### 7.2.4.3 යොශ්‍යතාව ඇගයීමේ සම්මුඛ පරීක්ෂණය : අදාළ තොටී

7.2.4.4 සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණය : (ලකුණු ලබා දෙනු නොලැබේ.)

7.2.4.4.1 සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණ මණ්ඩිලය පත් කරන බලධාරයා :  
ලේකම්, සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය

7.2.4.4.2 ඉටු කර ගැනීමට අපේක්ෂිත අරමුණු :

අධිකාපන හා වෙනත් සුදුසුකම් පරීක්ෂා කිරීම

7.2.5 අයදුම්පත් කැඳවීමේ තුමස :

රෝගී ගැසට් පතුවයේ දැන්වීම පලකිරීම හෝ ප්‍රසිද්ධ දැන්වීම පලකිරීම සහ  
වෙත් අධිවියේ දැන්වීම පලකිරීම මගින්

7.3 සිම්ත බිඳවා ගැනීම : අදාළ නොවේ

8. කාර්යක්ෂමතා කඩුම් :

8.1

කුමන කාර්යක්ෂමතා කඩුම ද යන වග	කාර්යක්ෂමතා කඩුම සමත් විය යුත්තේ කොපමතා වසර ගණනකට පෙරදු	කාර්යක්ෂමතා කඩුමේ ස්වභාවය ලිඛිත පරීක්ෂණය / වෘත්තීය පරීක්ෂණය / සහතික පාස්ටාලාව / වෙනත්
1 වන කාර්යක්ෂමතා කඩුම	III ශේෂියට බිඳවාගෙන වසර තුන (03) ක් ගනවීමට පෙර	ලිඛිත පරීක්ෂණයකි
2 වන කාර්යක්ෂමතා කඩුම	II ශේෂියට උසස් වී වසර තුන (03) ක් ගනවීමට පෙර	ලිඛිත / වාචික සහ ප්‍රායෝගික පරීක්ෂණයකි
3 වන කාර්යක්ෂමතා කඩුම	I ශේෂියට උසස් වී වසර පන (05) ක් ගනවීමට පෙර	ලිඛිත පරීක්ෂණයකි

(එක් එක් කාර්යක්ෂමතා කඩුම් වලට අදාළ විෂය නිර්දේශයන් අනුමතුම 2-I, 2-II, 2-III හි සඳහන් වේ)

8.2 කාර්යක්ෂමතා කඩුම පවත්වනු බෙහෙත් කොපමතා කාලයකට වරක්ද ? වර්ෂයකට දෙවරක්

8.3 කාර්යක්ෂමතා කඩුම්වලට අදාළ පරීක්ෂණ පවත්වනු බෙහෙත බලධාරයින් කුවරණය්ද :

1 වන කාර්යක්ෂමතා කඩුම - සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම්

2 වන කාර්යක්ෂමතා කඩුම - සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම්

3 වන කාර්යක්ෂමතා කඩුම - සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම්

2. (අ) කාර්යක්ෂමතා කඩුම් විභාගය

එක් එක් බදුවා ගැනීම් පරිපාටිය සටහේ අනුරූප වහ කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණයේ විෂයයන්	
පැරණි බදුවා ගැනීම් පරිපාටිය	නව බදුවා ගැනීම් පරිපාටිය
(1). I කාර්යක්ෂමතා කඩුම් විභාගය හා දෙපාර්තමේන්තු පරික්ෂණය <ul style="list-style-type: none"> <li>• විෂය ක්ෂේත්‍රයට අදාළ (ලිඛිත, වාචික, ප්‍රායෝගික)</li> <li>• ආයතන සංග්‍රහය හා මුදල් රේගුලාසි</li> </ul>	(1). I කාර්යක්ෂමතා කඩුම් විභාගය <ul style="list-style-type: none"> <li>• ආයතන සංග්‍රහය හා කාර්ය පරිපාටික රිති</li> <li>• මුදල් රේගුලාසි</li> </ul>
(2). II වහ කාර්යක්ෂමතා කඩුම් විභාගය <ul style="list-style-type: none"> <li>• විෂය ක්ෂේත්‍රයට අදාළ ප්‍රශ්න පත්‍රය</li> <li>• කාර්යාල පරිපාලනය, ආයතන සංග්‍රහය හා මුදල් රේගුලාසි</li> </ul>	(2). II කාර්යක්ෂමතා කඩුම් විභාගය <ul style="list-style-type: none"> <li>• විෂයානුබඳ්ද (ලිඛිත, වාචික, ප්‍රායෝගික)</li> <li>• ආයතන සංග්‍රහය</li> <li>• මුදල් රේගුලාසි</li> </ul>
	(3). III කාර්යක්ෂමතා කඩුම් විභාගය <ul style="list-style-type: none"> <li>• විෂයානුබඳ්ද (බහුවරණ)</li> <li>• විෂයානුබඳ්ද (ව්‍යුහගත රචනා)</li> </ul>

(අ) පැරණි බදුවා ගැනීම් පරිපාටිය අනුව පළමු කාර්යක්ෂමතා කඩුමෙන් ආයතන සංග්‍රහය හා මුදල් රේගුලාසි විෂය සමන් නිලධාරීන් මෙම බදුවා ගැනීම් පරිපාටිය අනුව පළමු කාර්යක්ෂමතා කඩිසීමෙන් නිදහස් කරනු ලැබේ.

(ආ) මෙම බදුවා ගැනීම් පරිපාටිය බලාත්මක වහ දිනට පෙර පැවති බදුවා ගැනීම් පරිපාටිවල විධිවිධාන සටහේ දෙවන කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණයෙන් සමන් විය යුතු නිලධාරීන්, පැවති බදුවා ගැනීම් පරිපාටියට අනුව දෙවන කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණයේ එක් එක් විෂයන්ට අනුරූප වහ මෙම බදුවා ගැනීම් පරිපාටිය සටහේ පැවත්වෙන දෙවන කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණයේ විෂයන් සමන් විමෙන් දෙවන කාර්යක්ෂමතා කඩුම් සම්පූර්ණ කළ යුතුය. අනුරූප විෂයන් ඉහත සඳහන් වශයෙන් දැක්වේ. පැරණි බදුවා ගැනීම් පරිපාටිය අනුව දෙවන කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණයෙන් අනුරූප විෂයන් සමන්වී ඇත්තේ එම විෂයන් පමණක් නව බදුවා ගැනීම් පරිපාටිය සටහේ සමන්වීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කරනු ලැබේ.

(ඇ) නව බදුවා ගැනීම් පරිපාටිය බලාත්මක වහ දිනට I ගෙෂ්‍යීයේ වසර 05 ක සභ්‍රුදායක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති නිලධාරීන් සඳහා තුන් වහ කාර්යක්ෂමතා කඩිසීම් සමන්වීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කරනු ලැබේ.

(ඉ)

(ඇ)

මෙහි උපයේද අංක (ඇ) හි සඳහන් පරිදි සමත් විය යුතු කාර්යක්ෂමතා කඩුම් පරීක්ෂණය වෙනස් වුව ද, සමත් විය යුතුව නිඩු කාර්යක්ෂමතා කඩුම් පරීක්ෂණයට අදාළ කාලයේමාව වෙනස් හොවේ.

(ඉ)

(ඇ)

නිදහස් කිරීම

අභ්‍යාර්ය තහනතුරෙහි සේවය කරන නිලධාරීන් ජාතික සෞඛ්‍ය විද්‍යාත්මක විසින් පවත්වනු බහා ඉගැන්වීම් පිළිබඳ මාස 1 තේ පූහුණු පාස්මාලාව සාර්ථකව නිම කර නිඩුම හෝ තාරියික හා වියෝගීය අධ්‍යාපන කොමිෂන් සභාව හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගතු බහා මාස 1 තේව හොඳු ඉගැන්වීම් පිළිබඳ පාස්මාලාවක් භාඥා නිඩු නම් III වන කාර්යක්ෂමතා කඩුම් විභාගයෙන් නිදහස් කරනු ලැබේ.

## 09. භාෂා ප්‍රවීණතාව

### 9.1

භාෂාව	ලභාගත යුතු ප්‍රවීණතාව
01 රාජ්‍ය භාෂාව	රාජ්‍ය භාෂාවක් හොවන භාෂා මාධ්‍යකින් සේවයට බැඳුනු නිලධාරීන් විසින් නියමිත රාජ්‍ය භාෂා ප්‍රවීණතාවය පරිවාස කාලය තුළදී ලභාගත යුතුය.
02 අනෙක් රාජ්‍ය භාෂාව	රාජ්‍ය විකුලෝඩ් 1/2014 හා ඊට අනුශාංකික විකුලෝඩ් අනුව නියමිත මට්ටමේ ප්‍රවීණතාවය ලබා ගත යුතුය.

## 10. ශේෂ උසස් කිරීම් :

### 10.1 III වන ශේෂියේ සිට II ශේෂියට උසස් කිරීම

#### 10.1.1 සාමාන්‍ය කාර්ය සාධනය අනුව :

##### 10.1.1.1 සපුරාලිය යුතු සුදුසුකම් :

- පත්වීම සේර කර නිඩුම
- සේවා ගණයේ III වන ශේෂියේ අවම වශයෙන් වසර දහය (10) ක ස්ථීර හා සතුවුදායක සේවා කාලයක් සම්පූර්ණ කර නිඩුම හා නියමිත වැටුප් වර්ධන දහයක් (10 ක්) උපයාගෙන නිඩුම
- අනුමත කාර්ය සාධන ඇගයිමේ පරිපාරිය අනුව උසස්වීමේ දිනට පෙරාගුව වූ වසර දහය (10) ක් තුළ සතුවුදායක මට්ටමේ හෝ ඊට ඉහළ කාර්ය සාධනයක් පෙන්වුම කර නිඩුම
- ෋සස් කිරීමේ දිනට යුර්වාසන්නතම වසර පහ (05) තුළ සතුවුදායක සේවා කාලයක් සම්පූර්ණ කර නිඩුම
- අදාළ මට්ටමේ අනෙක් රාජ්‍ය භාෂා ප්‍රවීණතාව ලබාගෙන නිඩුම
- අදාළ කාර්යක්ෂමතා කඩුම් පරීක්ෂණය නියමිත දිනට සමත්ව නිඩුම

### 10.1.1.2 උසස් කිරීමේ තුමය :

සුදුසුකම් සම්පූර්ණ කරන නිලධාරයන් II ගෞන්තියට උසස් කිරීම සඳහා පත්කිරීම් බලධාරය වෙත අදාළ නිලධාරය විසින් නියමිත ආකෘති පැවුරු අනුව ඉල්ලීමක් කරනු ලබාවිට, පත්කිරීම් බලධාරය විසින් සුදුසුකම් පරීක්ෂා කිරීමෙන් අනතුරුව සුදුසුකම් ලබන දින සිට ත්‍රියාන්තමක වන පරිදි සිදු කරනු ලැබේ.

### 10.2 II ගෞන්තියේ සිට I ගෞන්තියට උසස් කිරීම

#### 10.2.1 සාමාන්‍ය කාර්ය සාධනය අනුව :

##### 10.2.1.1 සපුරාලිය යුතු සුදුසුකම් :

- i. සේවා ගණයේ II ගෞන්තියේ අවම වගයෙන් වසර දහය (10) ක සත්‍රීය හා සතුවුදායක සේවා කාලයක් සම්පූර්ණ කර නිඩීම හා නියමිත වැටුප් වර්ධක දහයක් (10 ක්) උපයාගෙන නිඩීම.
- ii. අනුමත කාර්යසාධනය ඇගයීමේ පරිපාටිය අනුව උසස්වීමේ දිනට පෙරානුව වූ වසර දහය (10) ක් තුළ සතුවුදායක මට්ටමේ හෝ රීට ඉහළ කාර්යසාධනයක් පෙන්වුම් කර නිඩීම.
- iii. උසස් කිරීමේ දිනට පුර්වාකන්න වසර පහ (15) තුළ සතුවුදායක සේවා කාලයක් සම්පූර්ණ කර නිඩීම.
- iv. අදාළ කාර්යක්ෂමතා කිහිපිම පරීක්ෂණය නියමිත දිනට සමත්වී නිඩීම.

##### 10.2.1.2 උසස් කිරීමේ තුමය :

සුදුසුකම් සම්පූර්ණ කරන නිලධාරයන් I ගෞන්තියට උසස් කිරීම සඳහා පත්කිරීම් බලධාරය වෙත අදාළ නිලධාරය විසින් නියමිත ආකෘති පැවුරු අනුව ඉල්ලීමක් කරනු ලබාවිට, පත්කිරීම් බලධාරය විසින් සුදුසුකම් පරීක්ෂා කිරීමෙන් අනතුරුව සුදුසුකම් ලබන දින සිට ත්‍රියාන්තමක වන පරිදි සිදු කරනු ලැබේ.

### 10.3 I ගෞන්තියේ සිට අධි ගෞන්තියට උසස් කිරීම

#### 10.3.1 සාමාන්‍ය කාර්ය සාධනය අනුව

##### 10.3.1.1 සපුරාලිය යුතු සුදුසුකම් :

- i. සේවා ගණයේ I ගෞන්තියේ අවම වගයෙන් වසර දහය (10) ක සත්‍රීය හා සතුවුදායක සේවා කාලයක් සම්පූර්ණ කර නිඩීම හා නියමිත වැටුප් වර්ධක දහයක් (10 ක්) උපයාගෙන නිඩීම.
- ii. අනුමත කාර්යසාධනය ඇගයීමේ පරිපාටිය අනුව උසස්වීමේ දිනට පෙරානුව වූ වසර දහය (10) ක් තුළ සතුවුදායක මට්ටමේ හෝ රීට ඉහළ කාර්යසාධනයක් පෙන්වුම් කර නිඩීම.

iii. උසස් කිරීමේ දිනට පුර්වාසන්න වසර පහ (05) තුළ සතුවුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබේ.

iv. අදාළ කාර්යක්ෂමතා කඩුම් පරීක්ෂණය නියමිත දිනට සමත්වී තිබේ.

#### 10.3.1.2 උසස් කිරීමේ ක්‍රමය :

සුදුසුකම් සම්පූර්ණ කරන නිලධාරයන් අධි ශේෂියට උසස් කිරීම සඳහා පත්කිරීම් බලධාරය වෙත අදාළ නිලධාරය විසින් නියමිත ආකෘති පත්‍ර අනුව ඉල්ලීමක් කරනු ලබා විට, පත්කිරීම් බලධාරය විසින් සුදුසුකම් පරීක්ෂා කිරීමෙන් අනතුරුව සුදුසුකම් ලබන දින සිට ත්‍රියාත්මක වන පරිදි සිදු කරනු ලැබේ.

#### සංලක්ෂණය

සාමාන්‍ය මට්ටමේ කාර්ය සාධනය අනුව උසස් කිරීමේදී නියමිත දිනට කාර්යාලය කඩුම් සමත් නොවන නිලධාරීන්ගේ උසස්වීම් දිනය කාර්යාලය කඩුම් සමත් විමට ප්‍රමාද වූ කාලයට සමාන කාලයකින් ප්‍රමාද කළ යුතු ය.

### 11. තහතුරුවලට පත් කිරීම

#### 11.1 සුදුසුකම්

තහතුරු	සුදුසුකම්	තෝරා ගනු ලබන ආකාරය
ආචාර්ය විද්‍යුත් නිකර්පන රේඛිත සටහන්කරු පාසල	<p>(i) අදාළ තහතුරේ සේවා කරන ලද නිලධාරයෙකු විය යුතුය.</p> <p>(ii) අදාළ තහතුරේ II ශේෂියට ආයත් කාර්යක්ෂමතා කඩුම් සමත් II වන ශේෂියෙකු නො ප්‍රමාද නිලධාරයෙකු විය යුතුය.</p> <p>(iii) අයදුම්පත් කැඳවන අවසාන දිනට පුර්වාසන්න වසර පහක (5)සතුවුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබේය යුතුය.</p>	<p>ආචාර්ය තහතුරු සඳහා තෝරා ගනු ලබන ආකාරය -</p> <p>අභ්‍යන්තර ව්‍යුලේඛ මගින් /රුපයේ ගැසට් පත්‍රයේ / ප්‍රසිද්ධ දැනුවේම් පලකිරීම මගින් අයදුම්පත් කැඳවන සුදුසුකම්ලත් අයදුම්කරුවන් යෝග්‍යතාව ඇගයීමේ සම්මුඛ පරීක්ෂණයක් සහ ප්‍රායෝගික පරීක්ෂණයක් මගින් තෝරා ගනු ලැබේ.</p> <p>යෝග්‍යතාව ඇගයීමේ සම්මුඛ පරීක්ෂණයේ ලක්ෂණ දීමේ ක්‍රමය</p> <p>ලක්ෂණ ලබාදෙන නිර්ණායකයන් උපරිම ලක්ෂණ ප්‍රමාණය</p> <p>අමතර සේවා පලපුරුද්ද ඉගයීමේ පලපුරුද්ද අමතර අධ්‍යාපන සුදුසුකම් විශේෂ තුළයාවයන් ඉංග්‍රීසි නාමා ප්‍රවීණතාවය සම්මුඛ පරීක්ෂණයේදී දක්වන තුළයාවය මුළු ලක්ෂණ</p> <p style="text-align: right;">-40 -10 -20 -10 -15 -05 <hr/>100</p>
ආචාර්ය බන්තා රේඛන ගිල්පි පාසල		<p>ප්‍රායෝගික පරීක්ෂණය සඳහා ලක්ෂණ ලබාදෙමේ ක්‍රමය</p>

		<p>ලකුණු බොදුන නිර්ණායකයන්</p> <p>අරමුණ හා ප්‍රවිෂ්තීවීම පෝරුපය හා නඩ පාලනය සන්නිවේදනයේ පැහැදුල් බව කාල කළමනාකරණය ඉදිරිපත් තිර්මේ ශිල්ප තුම හා විනය මුළු ලකුණු</p>	<p>උපරිම ලකුණු ප්‍රමාණය</p> <p>5 5 5 5 5 5 25</p>
සටහන			
<p>1. ඉහත වගුවල දැක්වෙන ලකුණු බොදුන නිර්ණායකයන් සඳහා වෙන් කර ඇති උපරිම ලකුණු ප්‍රමාණයන් අභ්‍යන්තර, එක් එක් යොශ්‍යතාව ඇගයීමේ සම්මුඛ පරිජ්‍යනාය සඳහා සවිස්තරාත්මක ලකුණු පරිපාටිය, අයදුම්පත් කැඳවීමේ නිවේදනය අනුමත කරන බවන ආච්ඡාලුවේ සෞඛ්‍ය, පෝරුපය සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් විසින් අනුමත කරන ලදබේ.</p> <p>2. පුරුප්පාඩු සංඛ්‍යාව මෙන් දෙගුණයක් හෝ පය් (05) දෙනෙකුට නොවැසී සංඛ්‍යාවක් යොශ්‍යතාව ඇගයීමේ සම්මුඛ පරිජ්‍යනාය සහ ප්‍රායෝගික පරිජ්‍යනාය සඳහා කැඳවීමු.</p> <p>යොශ්‍යතාව ඇගයීමේ සම්මුඛ පරිජ්‍යනායන් හා ප්‍රායෝගික පරිජ්‍යනායන් බො ගන්නා මුළු ලකුණු වල තුළ තුළ අනුමිලිවෙල අනුව හා පවතින පුරුප්පාඩු සංඛ්‍යාව අනුව අයදුම්කරුවන් ආච්ඡා තනතුර සඳහා පත්කරන ලදබේ.</p>			
<p>12. රාජ්‍ය සේවා කොමිෂන් සහා කාර්ය පරිපාරික රිතිවල දැක්වෙන පොදු කොන්දේසිවලට පරිභාගිර වන්නාවූ කොන්දේසි : අදාළ නොවේ.</p> <p>13. රාජ්‍ය සේවා කොමිෂන් සහා කාර්ය පරිපාරික රිතිවල දැක්වෙන අර්ථ නිර්සපත්වලට පරිභාගිර වන්නා වූ අර්ථ නිර්සපත :</p> <p>සක්‍රීය සේවා කාලය යනු වැටුප් රිති නිවාඩු කාලයන් අභ්‍යන්තර, එහෙත් අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තියක් ලෙස සක්‍රීය සේවා කාලයක් ලෙස සැලකිය යුතු යැයි විශේෂීව සඳහන් කරනු ලබ ඇති වැටුප් රිති නිවාඩු කාලයන් ද අභ්‍යන්තර, නිලධාරියෙකු ස්වයිජ තනතුරට අදාළ වැටුප් ලබම් සිටි සේවා කාලය වේ.</p>			

14. ශේෂී තුමයට අන්තර්ග්‍රහණය (බදුවා ගැනීමේ පරිපාරිය ) ක්‍රියාත්මක වහා දිනට සේවයේ නිශ්චලවාවන් සඳහා

නව බදුවා ගැනීමේ පරිපාරිය ක්‍රියාත්මක වහා දිනට රාජ්‍ය පරිපාලන වතුලේ 03/2016 අනුව MT-04 - 2016 වැටුප් පරිමානයන් වැටුප් ලබන බිජ්‍යා රේඛන තිල්පි, විද්‍යුත් නිකර්පණ රේඛන සටහන්කරු නිලධාරීන් ප්‍රතිසංවිධිත අනුරූප වෙළදා සේවයට අන්තර්ග්‍රහණය කිරීම ආයතන සංග්‍රහයේ VII පරිවිෂ්දයේ 4 වහා වගන්තියේ විධි විධාන වලට යටත්ව පහත පරිදි අන්තර්ග්‍රහණය කරනු ලැබේ.

කෙසේ වඳුන අන්තර්ග්‍රහණය හේතුවෙන් අදාළ නිලධාරියාගේ වැටුපෙහි හෝ වැටුප් වර්ධක දිනයන් වෙනසක් සිදු නොවිය යුතු අතර, එම දිනය අන්තර්ග්‍රහණයට පෙර පැවති වැටුප් වර්ධක දිනය වශයෙන් නොවෙනස්ව ක්‍රියාත්මක විය යුතුය. එසේම වැටුප් පරිවර්තනයේදී අදාළ තැනැඟතා අවසන් වරට බෙමින් සිටි වැටුප් පියවර නව වැටුප් පියවරට අනුරූප වීම මත ආයතන සංග්‍රහයේ VII පරිවිෂ්දයේ 4.4 වගන්තිය අනුව රීලඟ ඉහළ වැටුප් පියවරේ තැකීමද නොකළ යුතුය.

සේවයේ II " ආ " ශේෂීයේ නිලධාරීන් නව බදුවා ගැනීමේ පරිපාරියේ III වනි ශේෂීයට  
සේවයේ II " අ " ශේෂීයේ නිලධාරීන් නව බදුවා ගැනීමේ පරිපාරියේ II වනි ශේෂීයට  
සේවයේ I ශේෂීයේ නිලධාරීන් නව බදුවා ගැනීමේ පරිපාරියේ I වනි ශේෂීයට අන්තර්ග්‍රහණය කරනු ලැබේ.

15. සැම පත්වීමක් සම්බන්ධයෙන්ම ආයතන සංග්‍රහයේ විධිවිධාන හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අංක 1589/30 හා 2009.02.20 දිනැති ක්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරාජයේ අති විශේෂ ගෘෂ්ම පත්‍රයන් ප්‍රකාශිත කාලය පරිපාරික රීතිවල දක්වෙන කොන්දේසි හා ආයතන සංග්‍රහයේ විධිවිධාන අදාළ වේ.

16. මෙම බදුවා ගැනීමේ පරිපාරියේ විධිවිධාන සලකා නොමැති කරනු පිළිබඳව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ තීරණය අවසන් තීරණය වේ.

17. අන්තර්කාලීන විධිවිධාන

#### 17.1 ශේෂී උසස් කිරීම සම්බන්ධ විධිවිධාන

වෙළදා කර්මය සඳහා වූ පර්පරක විභේදීන්ගේ සේවයේ හා අනුරූප වෙළදා සේවයේ I වහා ශේෂීයේ උසස්වීම් ලබා දීම යන මැයෙන් ගරු සෞඛ්‍ය අමාත්‍යත්වමා විසින් ඉදිරිපත් කරන ලද 2012.03.13 දිනැති අමාත්‍ය මණ්ඩල සංදුරු සඳහා 2014.09.04 දින පැවති අමාත්‍ය මණ්ඩල යැස්වීමේදී එපුම ඇති තීරණය අනුව 2010.11.01 දින සිට 2015.12.31 දින දක්වා අන්තර් කාලය ක්‍රියාත්මක වේ. මෙම අන්තර් කාලය තුළ II ශේෂීයේ හා I ශේෂීයේ උසස්වීම් පහත පරිදි ලබා දෙනු ඇත.

##### 17.1.1 II අ බණ්ඩියට / II ශේෂීයට උසස් කිරීම

ප්‍රහාරු කාලයදී ඇතුළුව II "ආ" බණ්ඩියේ / II ශේෂීයේ වසර 08 ක සභාවු දායක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති හා නියමිත දෙපාර්තමේන්තු පර්ක්ෂණය හා කාර්යක්ෂමතා කඩුම සමත් නිලධාරීන් II "අ" බණ්ඩියට / II ශේෂීයට උසස් කරනු ඇත.

17.1.2 I ග්‍රේනියට උසස් කිරීම

II "අ" බිත්තියේ වසර 09 ක සහිය හා සතුවූ දායක සේවා කාලයක් සහිත  
මුළු පත්‍රියෙහි දින සිට අවම වගයෙන් වසර 15 ක සේවා කාලයක් සම්පූර්ණ කරන  
දෙ නිලධාරීන් හිග වැටුප්, අතිකාල දීමනා හා අනෙකුත් දීමනා ගෙවීමකින් තොරව  
අදාළ සේවයේ I ග්‍රේනියට උසස් කරනු ලැබේ.

සකස් කලේ :

අත්සන :- .....  
(විෂය භාර කළීමේ මාන්දිලික නිලධාරියා)

නම : - ..... ආධ්‍යාත්ම (ජාලන) 02,  
සෞඛ්‍ය පෙළාත්‍ය යා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය  
ඵනතුර : - ..... "ජ්‍යුවිජ්‍යාය"  
දිනය : - ..... 20/05/1981

පරීක්ෂා කලේ :

අත්සන .....  
(විෂය භාර යෝජිත මාන්දිලික නිලධාරියා)  
විවි. ශ්‍රීයාන් ප්‍රහාර්ද  
නම : - ..... ඩේන්සි. එම්බුවුවි .....  
සෞඛ්‍ය, පෙළාත්‍ය යා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය,  
ඵනතුර : - ..... "ජ්‍යුවිජ්‍යාය", 385,  
දිනය : - ..... 02/08/2017

නිර්දේශ කර ඉදිරිපත් කරමි.

අත්සන : - .....  
(දෙපාර්තමේන්තු ප්‍රධානීය)


දිනය : - ..... 20/05/03

නම : - ..... වෙළු ලේ. වම්. ඩිං. ජයස්‍රිදේප දින්දිය  
ඵනතුර : - ..... සෞඛ්‍ය ජේවා ආධ්‍යාත්ම ජනරාල් (වැඩි)  
සෞඛ්‍ය ජේවා යා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය...  
"ජ්‍යුවිජ්‍යාය"  
ජාතිය ප්‍රජාතාන්ත්‍රික රුහුණු නිම් මාර්ග,  
කොළඹ පි.

නිල මුදාව : -

යොමු අංකය: TA/SA/23/2012

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෙදු‍ය අමාත්‍යාංශයෙහි විද්‍යුත් නිකර්පන රේඛන සටහන්කරු හා බින්තු රේඛන හිල්පී යන තනතුරු සඳහා යෝජිත මෙම බඳවා ගැනීමේ පරිපාරිය අනුමත කිරීම කිරීදේ

අත්සන : ..... 

නම : .....

ලේකම්,

සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෙදු‍ය අමාත්‍යාංශය

රු. ඩී. එස්. ගුණතිලක  
අධිරෝක ලේකම් (පාලන) I  
සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෙදු‍ය අමාත්‍යාංශය  
"පුවසිරපාර" කොළඹ 10.

) දිනය :- 2017/05/18

නිල මුදාව :-

වැඩි විශ්‍ය ලේකම්  
සෞඛ්‍ය හා දේශීය වෙදු‍ය අමාත්‍යාංශය  
"පුවසිරපාර",  
385, ප්‍රජා බ්‍රේදුගම විමර්ශන නිම්. මාව

PSC/EST/3/1/13/2/2013

.....සියුනින, ගේල්ස්, ඇය, රුද්‍යීය, තෙවැනි බ්‍රාහ්මණයෙහි, අනුරුදු වෙදු යොවායේ - තුළු ට 03  
තනතුරු සඳහා වන මෙම බඳවා ගැනීමේ පරිපාරිය 2016. 09. 22. දින රාජ්‍ය සේවා කොමිෂන් සභාව  
විසින් අනුමත කරන ලදී.

අත්සන



.....

නම

ලේකම්, රාජ්‍ය සේවා කොමිෂන් සභාව

දිනය :- 2017. 06. 07. නිල මුදාව :-

එච්. එම්. ගාමිනි සෙනෙවිරත්න  
ලේකම්  
රාජ්‍ය සේවා කොමිෂන් සභාව,  
අංක 177, නාවල පාර, නාරාහේන්පිටි,  
කොළඹ 05.

අභ්‍යන්තර -01

සේවා ගණයට අයත් තනතුරු/තනතුරු

අනුමත තනතුරු නාම, අනුමත තනතුරු සංඛ්‍යාව හා ඒවාට පැවතෙන කාර්යයන් :

අනුමත තනතුරු නාම	අනුමත තනතුරු සංඛ්‍යාව	තනතුරු අනුමත ශේෂීය	කාර්යයන්
විද්‍යුත් නිකර්පන රේඛන සටහන්කරු	89	III සහ II ශේෂීය	<p>(අ). සායනික ආබාධ සහිත රෝගීන්ගේ හා ස්ථානික තුවාල සඳහා අසාධා (සිනි නැති / ආක්ෂේප) රෝගීන්ගේ, ස්නායු කායික වෛද්‍යාත්මක පරීක්ෂණයන්ට (Neurophysiological Tests) අදාළව නියම කරන්නාවූ, විවිධ විද්‍යුත් නිකර්පන රේඛන සටහන් තැබේම            -VEP-Visual Evoked Potential,            -BSER-Brain Stem Evoked Response,            -SEP-Somatosensory Evoked Potential,            -ERG-Electroretinogram,            මෙය නම් කළ පරීක්ෂණයන්හි සටහන් තැබීම ඒකකය සහ එහි උපකරණ හා ද්‍රව්‍ය කළමනාකරණය, ලිඛිත වාර්තා තබා ගැනීම, තමා වෙත යොමු වන රෝගීන්ගේ ආරක්ෂාව, පොදුගැලුක්ත්වය හා පරීක්ෂණ අවශ්‍යතා නිවැරදි ප්‍රමිතියට තහවුරු කිරීම</p>
		I ශේෂීය, අධි ශේෂීය	<p>(ආ). ඉහත (අ) හි සඳහන් කාර්යයන්ට අමතරව ඉහත නිලධාරීන්ට අදාළ කාර්යයන් අධික්ෂණය කිරීම, ප්‍රහුතු සියුන් අධික්ෂණය, විභාග සඳහා දායකත්වය ලබාදීම හා අවශ්‍ය විටදී අංශ පරිපාලනය පිළිබඳව වගකීම දැරීම</p>
ආචාර්ය විද්‍යුත් නිකර්පන රේඛන සටහන්කරු පාසල	02	II ශේෂීය	<p>විද්‍යුත් නිකර්පන රේඛන සටහන්කරු ශ්‍රී ලංකාපදිංචිය, ප්‍රහුතු කිරීම, දේශන පැවත්ත්වීම, ප්‍රශ්න පත්‍ර සැකසීම, උත්තර පත්‍ර පරීක්ෂාව, විභාග පැවත්ත්වීම සඳහා සහයෝගය ලබාදීම, පායෝගික ප්‍රහුතුව අධික්ෂණය, සේවාස්ථා ප්‍රහුතු පැවත්ත්වීම,            -අවශ්‍ය අවස්ථාවලදී තාක්ෂණික කාර්යයන් සඳහා කාර්යක්ෂමතා ක්‍රිත්‍යාලීම විභාග මණ්ඩල නියෝගීනය,            -ප්‍රහුතු පාසල් තුළ විනය පවත්වාගෙන යාම,            -ප්‍රහුතු පාසල්වල අවශ්‍යතා පිළිබඳව ජේජ්ස් ආචාර්ය වෙත වගකීම,            -තනතුරට අදාළ වෙනත් රාජකාරී කටයුතු</p>
බහ්තු රේඛන ගිල්පි	375	III සහ II ශේෂීය	<p>(ඇ). විශේෂයෙන් වෛද්‍යාත්මක ඒකකය / ආයතනය හාර කාර්යභාර වෛද්‍යාත්මක ඒකකය අයදුම් කළ විට බහ්තු රේඛන පරීක්ෂණ සිදු කිරීමට සහභාගි වීම හා භාජිස් බහ්තු රේඛන පරීක්ෂණ සඳහා දායක වීම අවශ්‍ය අවස්ථාවලදී පහත සඳහන් පරීක්ෂණ සිදු කිරීම            - Exrcise ECG test</p>

			<ul style="list-style-type: none"> <li>- Holter monitoring test</li> <li>- Echo cardiography</li> <li>- Stress Echo cardiography</li> <li>- Eletro physiology</li> <li>- Procedures pertaining to Cardiac Catheterisation</li> <li>- Monitering threshold during pace maker implantation and follow up</li> </ul> <p>විශේෂ ග්‍රේනියේ බහ්තු රේඛන හිල්පියෙකු නොමැති අවස්ථාවල එම ආයතනයේ / අංශයේ ජෝෂණී බහ්තු රේඛන හිල්පි නිලධාරයා තම සාමාන්‍ය රාජකාරී වලට බාධාවක් නොවන පරිදි ආයතනික හා පරිපාලන කටයුතු වලට සහයෝගය දක්වීම හා අවශ්‍ය සැකසීම් හා අපහරණ කටයුතු සඳහා අවශ්‍ය පියවර ගැනීම, හැඳ උරස් ගෘෂ්ඨගාරවල සේවය කරන බහ්තු රේඛන හිල්පින් සාමාන්‍ය බහ්තු රේඛන පරික්ෂණ වලට ඇමතරව</p> <ul style="list-style-type: none"> <li>-Assembling transducers to monitor and record invasive blood pressure Pressure monitoring</li> <li>- Blood gas analysis</li> <li>-Defibrillation shock- Synchronised shock යන කාර්යයන් සිදු කිරීම</li> </ul> <p>I ග්‍රේනිය, අධි ග්‍රේනිය</p> <p>(අ). ඉහත (අ) හි සඳහන් කාර්යයන්ට අමතරව ඉහත නිලධාරන්ට අදාළ කාර්යයන් අධික්ෂණය කිරීම, පුහුණු සිපුන් අධික්ෂණය, විභාග සඳහා දායකත්වය බොඳීම හා අවශ්‍ය විවිධ අංශ පරිපාලනය පිළිබඳව වගකීම දැඩිම</p>
ආචාර්ය බහ්තු රේඛන හිල්පි පාසල	01	II ග්‍රේනිය	<p>බහ්තු රේඛන හිල්පි හිමි ලියාපදිංචි, පුහුණු කිරීම, දේශන පැවතිවීම, ප්‍රශ්න පූඟ සැකසීම, උත්තර පත්‍ර පරික්ෂාව, විභාග පැවතිවීම සඳහා සහයෝගය බොඳීම, ප්‍රාග්ධන පුහුණුව</p> <p>අධික්ෂණය, සේවාස්ථා පුහුණු පැවතිවීම, අවශ්‍ය අවස්ථාවලදී තාක්ෂණික කාර්යයන් සඳහා කාර්යක්ෂමතා කඩුම් විභාග මණ්ඩල නියෝජනය, පුහුණු පාසල් තුළ විනය පවත්වාගෙන යම, පුහුණු පාසල්වල අවශ්‍යතා පිළිබඳව ජෝෂණී ආචාර්ය වෙත වගකීම, තහනුරට අදාළ වෙනත් රාජකාරී කටයුතු</p>

සකස් කලේ :

අත්සන :- .....  
(විෂය භාර කළුම් මාන්දිලික නිලධාරයා)  
වින්. නේ. වින්. හර්ෂනී

නම :- ..... පැදිංචි (ඡාලු) 02,  
සොඩ පෝෂණ කාලෝජි රුවෝසා ආමාන්ගය  
“උග්‍රී පිළිගාය”

තහනුර :- ..... පෙර, ප්‍රාන්ත නිලධාරී මාවත, තහනුර :- ..... ප්‍රාන්ත නිලධාරී මාවත,

දිනය :- ..... 2012/04/22

පරික්ෂා කලේ :

අත්සන :- .....  
(විෂය භාර ජෝෂණී මාන්දිලික නිලධාරයා)

විවිධ පුහුණු පැවතිවීම, නියෝජන අධ්‍යක්ෂ පැනරාල් (පරිපාලන) III

සොඩ, පෝෂණ කාලෝජි වෛද්‍ය අමාන්ගය,  
“උග්‍රී පිළිගාය”, 385,

සුරක්ෂා බුලුදු විභාග සේවක, මාරුව, මාරුව මාරුව, මාරුව

දිනය :- ..... 02/04/2012

අත්සග :-.....

(දෙපාර්තමේන්තු ප්‍රධානීය)

දිනය :- 2018/05/03

නම : - ගෙවඹුන්දල් විම් ඩිජිටල් පැයැල්ස්ලේර් තොත්බාග  
සොයිජ සේවා අධ්‍යක්ෂ ජනරාල් (මැං.)  
තහනුර : - කොෂඩ කොෂ්ඨ ආ. ඩේශීර. සොයිජ මැංුජායානය කුසල  
"සුවයිරපාය"  
385, පුරුෂ බද්දේගම විමලවා නිම මාවත,  
කොළඹ 10.

නිල මුදාව :-

ඇමතුම 2

ඇමතුම 2 - I

අමාත්‍යාංශය : සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෙළඳු අමාත්‍යාංශය

සේවා ගණය : අනුරෑද වෙළඳු සේවය

01. විභාගයේ නම: අනුරෑද වෙළඳු සේවයේ III ශේෂීය කාර්යක්ෂමතා ක්‍රිඩ්ම් පරික්ෂණය

02. විභාගය පිළිබඳ විස්තර:

ප්‍රශ්න පත්‍රය	පිළිනුරු සැපයිය යුතු ආකාරය	කාලය	මුළු ලකුණු	සමන් ලකුණු
ආයතන සංග්‍රහය හා කාර්ය පටිපාටික රිති	රචනා ප්‍රශ්න සියලුම සැපයිය යුතු වන අතර ඉන් ප්‍රශ්න රැකට පිළිනුරු සැපයිය යුතුය.	පැය 3	100	40%
මුදල් රෙගුලාසි	රචනා ප්‍රශ්න සියලුම සැපයිය යුතු වන අතර ඉන් ප්‍රශ්න රැකට පිළිනුරු සැපයිය යුතුය.	පැය 3	100	40%

03. විභාගය පවත්වනු ලබන බලධාරය :

සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෙළඳු අමාත්‍යාංශයේ ලේකම් විසින් අනුමත කරනු ලබන ආයතනයක් විසින්

04. විභාගය පවත්වනු ලබන්නේ කොපමණ කාල සීමාවකට වරක්ද යන වග : වසරකට දෙවරක්

05. විභාගය සඳහා වන විෂය නිර්දේශය:

ප්‍රශ්න පත්‍රයේ නම	විෂය නිර්දේශය
ආයතන සංග්‍රහය හා කාර්ය පටිපාටික රිති	<p>ආයතන සංග්‍රහයේ පහත සඳහන් පරිවිශේද මත සහ රාජ්‍ය සේවා කොමිෂන් සඟාලේ කාර්ය පටිපාටික රිති මත මෙම ප්‍රශ්න පත්‍රය සැකැසේ.</p> <p>ආයතන සංග්‍රහයේ පරිවිශේද</p> <p>IV, XII, XIII, XIV, XIX, XLVII, XLVIII</p>

මුදල් රේගලයි

මෙම පූර්ණ පත්‍රය පහත සඳහන් මුදල් රේගලයි මත සකසේ.

I වන පර්විපේදය - වියදම් හා ආදායම් ඇස්තමේන්තු ඒකාබද්ධ අරමුදල, වාර්ෂික ඇස්තමේන්තු, වාර්ෂික ඇස්තමේන්තු වෙනස් කිරීම(මුදල් රේගලයි 1 සිට 64 දක්වා)

III වන පර්විපේදය - මුළු කළමනාකරණය හා උත්තරදායී බව, ප්‍රධාන ගණක නිලධාරී, ගණක තිල ආදායම් ගිණුම් නිලධාරීන්, ගෙවීම් සඳහා බලය බඩුදීම, අනුමත කිරීම, සහතික කිරීම, කාර්ය පැවරීම මුදල් රේගලයි 124 සිට 147 දක්වා)

සකස් කලේ :

අත්සන : ..... (Signature)  
(විෂය භාර කනිෂ්ඨ මාන්ඩලික නිලධාරියා)

නම : ..... වින්. කේ. වින්. න්‍රේජන්  
සොඩ පෙශෙන් හා දේශීය වෛද්‍ය අම්පාරය සඟ  
තනතුර : ..... "සුවයිරපාය"  
385, සුරා බදුලුව පාර්පුලුව, නිම්. මාවත,  
දිනය : ..... 20/12/2017 (දෙළුම 10.)

පරික්ෂා කලේ :

අත්සන : ..... (Signature)  
(විෂය භාර පෙශෙන් මාන්ඩලික නිලධාරියා)  
විවි. ශ්‍රී යාන් ප්‍රනාන්දු  
නම : ..... නියෝජන අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) III  
සොඩ, පෙශෙන් හා දේශීය වෛද්‍ය  
තනතුර : ..... සුවයිරපාය", 385,  
385, සුරා බදුලුව පාර්පුලුව, නිම්. මාවත, කොළඹ 10.  
දිනය : ..... 02/01/2017

අත්සන : ..... (Signature)

(දෙපාර්තමේන්තු ප්‍රධානීයා)

නම : ..... ගෙවුදු ජේ. එම්. ඩී. පැසුන්දර. ඩීම්බාර  
තනතුර : ..... සොඩ සේවා අධ්‍යක්ෂ ජනරාල් (වි.ඩ.ඩ.)  
සොඩ. මූල්‍යාලා. දේශීය වෛද්‍ය අමාජ්‍යාගය  
"සුවයිරපාය"  
385, සුරා බදුලුව පාර්පුලුව, නිම්. මාවත,  
කොළඹ 10.

නිල මුදාව :

(Signature)

පැමුණුම 2- II

අමාත්‍යාංශය : සොබිස, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය

සේවා ගණය : අතුරු වෛද්‍ය සේවක

01. විනාගයේ නම: අතුරු වෛද්‍ය සේවයේ II ශේෂීයෙක් කාර්යක්ෂමතා කඩුම් පරීක්ෂණය

02. විනාගය පිළිබඳ විස්තර:

(අ). කාර්යක්ෂමතා කඩුම් පරීක්ෂණය:

පශේෂ පත්‍රය	පිළිතුරු සැපයිය යුතු ආකාරය	කාලය	මුළු ලක්ෂණ	සමත් ලක්ෂණ
ආයතන සංග්‍රහය හා කාර්ය පටිපාටික රිති	රචනා පශේෂ 7කින් සමන්වත වන අතර ඉන් පශේෂ 4කට පිළිතුරු සැපයිය යුතුය.	පැය 2	100	40%
මුදල් රෙගුලාසි	රචනා පශේෂ 7කින් සමන්වත වන අතර ඉන් පශේෂ 4කට පිළිතුරු සැපයිය යුතුය.	පැය 2	100	40%

(ආ). දෙපාර්තමේන්තු පරීක්ෂණය:

පශේෂ පත්‍රය	පිළිතුරු සැපයිය යුතු ආකාරය	කාලය	මුළු ලක්ෂණ	සමත් ලක්ෂණ
විෂයානුබද්ධ ලිඛිත	රචනා පශේෂ 8කින් සමන්වත වන අතර ඉන් පශේෂ 5කට පිළිතුරු සැපයිය යුතුය.	පැය 3	100	40%
විෂයානුබද්ධ වාචික	විෂය ක්ෂේත්‍රය ඇසුරින් සහ රාජකාරීයේ දී මූල්‍යපාන ගැටුල් පිළිබඳව වාචිකව කරනු ලබන පරීක්ෂණයක්.	විනාඩි 15	100	40%
විෂයානුබද්ධ ප්‍රායෝගික	විෂය ක්ෂේත්‍රය ඇසුරින් ප්‍රායෝගිකව කරනු ලබන පරීක්ෂණය	පරීක්ෂණය අනුව	100	40%

03. විනාගය පවත්වනු ලබන බලධාරය :

සොබිස, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් විසින් අනුමත කරනු ලබන ආයතනයක් විසින්

04. විනාගය පවත්වනු ලබන්නේ කොපමණ කාලසීමාවකට වරක්ද යන වග : වසරකට දෙවරක්

05. විභාගය සඳහා වන විෂය නිර්දේශය:

ප්‍රශ්න පත්‍රයේ නම	විෂය නිර්දේශය
ආයතන සංග්‍රහය	<p>ආයතන සංග්‍රහයේ පහත සඳහන් පරිවිශේද මත ප්‍රශ්න පත්‍රය සැකසේ.</p> <p>ආයතන සංග්‍රහයේ පරිවිශේද</p> <p>XV, XVI, XXIII, XXIV, XXV, XXVII, XXVIII, XXX, XXXIII, XLVII, XLVIII</p>
මුදල් රෙගුලාසි	<p>මුදල් රෙගුලාසි පහත සඳහන් පරිවිශේද මත සැකසේ.</p> <p>(I). VI වන පරිවිශේදය -</p> <p>ආන්ත්‍රිකී මුදල් යනුයියේ භාරකාර්ත්‍යය, අග්‍රිමය හා බැංකු ගිණුම්, රාජ්‍ය මූල්‍ය සුරක්ෂාතාවය, සම්ක්ෂණ මණ්ඩල, අධිරාජ බැංකු ගිණුම (මුදල් රෙගුලාසි 315 සිට 3% දක්වා)</p> <p>(2). XIII වන පරිවිශේදය -</p> <p>සඡයුම් වැඩි හා සේවා:- සඡයුම් / මුළුව ගැනීමේ ක්‍රියාවලිය, ගබඩා සම්ක්ෂණ, ගබඩාකරණ ක්‍රියාවලිය, කොහොතුන්, වෙන්ඩිර් පර්පාරිමෙන් බැහැරවීම (මුදල් රෙගුලාසි 708 සිට 775 දක්වා)</p>
විෂයානුබඳ්‍ය පර්ක්ෂණය - ලිඛිත විභාගය	<p>විද්‍යුත් නිකර්පන රේඛන සටහන්කරු</p> <ol style="list-style-type: none"> <li>සායනික ආඩාඩ සහිත රෝගීන්ගේ හා ස්ථානික තුවාල සඳහා අසාධා රෝගීන්ගේ (සිනි නැති රෝගීන්, ආක්ෂේප රෝගීන්) විද්‍යුත් නිකර්පන සටහන් තැබීම හා අදාළ නිර්ජනය</li> <li>දාෂ්ටික ජායා වාර්තාකරණ සහිත හා නින්ද ආක්‍රිත අධ්‍යයන සහිත විද්‍යුත් නිකර්පන රේඛන සටහන් තැබීම හා දත්ත ගබඩා කිරීම</li> <li>දෑක් සත්කාර ඒකකය තුළ විද්‍යුත් නිකර්පන රේඛන සටහන් තැබීම</li> <li>මොලයේ අභ්‍යන්තරයේ සිදු කරන විද්‍යුත් නිකර්පන රේඛන සටහන් තැබීම</li> <li>Visual Evoked Potential, Brain Stem Evoked Response, Somatosensory Evoked Potential, Electroretinogram ලෙස සම් කළ පර්ක්ෂණයන් සටහන් තැබීම</li> <li>එම ස්නායු කායික විද්‍යුත්මක පර්ක්ෂණයන් ගැනීමේ උපකරණ ප්‍රමිතිකරණය හා වැඩි සටහන් ගත කිරීම</li> <li>මූලික ස්නායු කාය විවිශේද විද්‍යුත් හා ඒ ආක්‍රිත ආඩාඩ</li> <li>ස්නායු කායික ආඩාඩ සම්බන්ධයෙන් විද්‍යුත් නිකර්පන රේඛන සටහන් හා අනිකුත් කායික විද්‍යුත්මක පර්ක්ෂණය</li> </ol> <p>බන්තු රේඛන ගිලුපි</p> <ol style="list-style-type: none"> <li>බන්තු රේඛන යන්තු පිළිබඳ මූලික දැනුම</li> <li>බන්තු රේඛනයක අසාමාන්‍යත්වය කියවීමට හැකියාව</li> <li>මූලික විද්‍යුත් සහ භෞතික විද්‍යුත්</li> <li>බන්තු රේඛන යන්තුවල ආරක්ෂාව</li> <li>සිර්ස්හුරු බන්තු රේඛන ගැනීම</li> </ol>

විෂයානුබඳ්ද පරේක්ෂණය වාචක පරේක්ෂණය	විෂයානුබඳ්ද ප්‍රශ්න පත්‍රයට අදාළ විෂය නිර්දේශයට අදාළව හා සේවයේ යොදීමේදී එපැණිය හකි ගැටු පිළිබඳ වාචක පරේක්ෂණයකි.
විෂයානුබඳ්ද පරේක්ෂණය පායෝගික පරේක්ෂණය	විෂය ක්ෂේත්‍රයට අදාළව හැකියාවන්, ක්‍රියාකාරකම් හා බැඳුනු ප්‍රායෝගික පරේක්ෂණයකි. විෂයානුබඳ්ද ලිඛිත පරේක්ෂණයට අදාළ වන විෂය නිර්දේශය මෙයටද අදාළ වේ.

සකස් කලේ :

අත්සන :- ..... (විෂය හාර කන්ෂේධ මාන්ඩලික නිලධාරිය)

එන්. කේ. එන්. හර්ෂනී

නම :- අධිකෘත (පාලන) 02,  
සෞඛ්‍ය පෙෂීංසා හා දේශීය ජෛවා ආමාජ්‍යාග්‍රහණ  
"ප්‍රවිධිරාජ"

තහතුර :- 385, පූජා බල්දුගල්, තේරුවාන, නිම් මාන්දා,

දිනය :- 2017 (06/02)

පරේක්ෂා කලේ :

අත්සන :- ..... (විෂය හාර පේෂීංසා මාන්ඩලික නිලධාරිය)

ව්‍යා. ක්‍රියාණී ප්‍රහාර්ලු

නම :- නියෝජන අධිකෘත ජනරාල් (පර්පාලන) III

ලේඛන මෙහෙයුම්.....

සෞඛ්‍ය, පෙෂීංසා හා දේශීය ජෛවා ආමාජ්‍යාග්‍රහණ

තහතුර :- 385, ප්‍රවිධිරාජ, ප්‍රමුඛ ප්‍රඟාතාන්ත්‍රික මාන්දා,

සෞඛ්‍ය, බල්දුගල්, තේරුවාන, නිම් මාන්දා,

දිනය :- 06 (චුබුදා)

අත්සන :- ..... (දෙපාර්තමේන්තු ප්‍රධානීය)

(දෙපාර්තමේන්තු ප්‍රධානීය)

නම

:- ගෙවදා රේ. එම්. බිඳී. පැසුන්දේර බණ්ඩාර

තහතුර

:- සෞඛ්‍ය දේවා අධිකෘත ජනරාල් (විඛ.)

සෞඛ්‍ය මුද්‍රා ප්‍රඟාතාන්ත්‍රික ප්‍රමුඛ ප්‍රඟාතාන්ත්‍රික ..

"ප්‍රවිධිරාජ"

385, පූජා බල්දුගල් ව්‍යවසාය හිම් මාවත,

කොළඹ 10.

මිල මුදාව :-

දිනය :- 2017 (05/03)

## පැමුණුම 2- III

අමාත්‍යාංශය : සෞඛ්‍ය, පෝෂනා සහ දේශීය වෙළුස අමාත්‍යාංශය

සේවා ගණය : අනුරෑද වෙළුස සේවය

01. විභාගයේ නම: අනුරෑද වෙළුස සේවයේ I ශේෂීයේ කාර්යක්ෂමතා කඩුම් පරීක්ෂණය

02. විභාගය පිළිබඳ විස්තර:

ප්‍රශ්න පත්‍රය	පිළිතුරෑ සැපයිය යුතු ප්‍රශ්න ප්‍රමාණය	කාලය	මුළු ලකුණු	සමත් ලකුණු
විෂයානුබඳ්ධ (ව්‍යුහගත රුවනා)	ප්‍රශ්න 8 න් 5 කට පිළිතුරෑ සැපයිය යුතුය.	පැය 3	100	40%

03. විභාගය පවත්වනු ලබන බලධාරයා :

සෞඛ්‍ය, පෝෂනා සහ දේශීය වෙළුස අමාත්‍යාංශයේ ලේකම් විසින් අනුමත කරනු ලබන ආයතනයක් විසින්

04. විභාගය පවත්වනු ලබන්නේ කොපමණ කාලසීමාවකට වරක්ද යන වග : විසරකට දෙවරක්

05. විභාගය සඳහා වන විෂය නිර්දේශය:

ප්‍රශ්න පත්‍රයේ නම	විෂය නිර්දේශය
විෂයානුබඳ්ධ (බහුවරණ)	<p>විද්‍යුත් නිකර්පන රේඛන සටහන්කරු</p> <p>1. සායනික ආභාධ සහිත රෝගීන්ගේ හා ස්ථානික තුවාල සඳහා අසාධා රෝගීන්ගේ (සිනි නැති රෝගීන්, ආක්ෂේප රෝගීන්) විද්‍යුත් නිකර්පන සටහන් තැබීම හා අර්ථ නිර්සපනය</p>
විෂයානුබඳ්ධ (ව්‍යුහගත රුවනා)	<p>2. දුෂ්චීක ජ්‍යා ව්‍යාර්තාකරණ සහිත හා නිර්ද ආක්‍රිත අධ්‍යායන සහිත විද්‍යුත් නිකර්පන රේඛන සටහන් තැබීම හා උත්ත ගබඩා කිරීම</p> <p>3. දුකි සර්කාර ඒකකය තුළ විද්‍යුත් නිකර්පන රේඛන සටහන් තැබීම</p> <p>4. මොළයේ අන්තර්ගතයේ සිදු කරන විද්‍යුත් නිකර්පන රේඛන සටහන් තැබීම</p> <p>5. Visual Evoked Potential, Brain Stem Evoked Response, Somatosensory Evoked Potential, Electroretinogram ලෙස කළ පරීක්ෂණයන්හි සටහන් තැබීම</p> <p>6. එම ස්නායු කායික විද්‍යාත්මක පරීක්ෂණයන් ගැනීමේ උපකරණ ප්‍රමිතිකරණය හා වැඩි සටහන් ගන කිරීම</p>

	<p>7. මුළුක ස්නායු කාය විවිධේ විද්‍යාව හා ඒ ආණිත ආබාධ</p> <p>8. ස්නායු කායික ආබාධ සම්බන්ධයෙන් විද්‍යාත් නිකර්පන රේඛන සටහන් හා අනිතුත් කායික විද්‍යාත්මක පරීක්ෂණ</p> <p><b>බහ්තු රේඛන ශ්ලේෂී</b></p> <ol style="list-style-type: none"> <li>1. හැඳයේ පිශිරීම</li> <li>2. හැඳයේ සංසරණ පද්ධතිය</li> <li>3. හැඳ අභ්‍යන්තරීම (Cardiac Arrest)</li> <li>4. හැඳ නිර්ය- (Heart Block) හැඳනා ගැනීම</li> <li>5. හැඳ සංනයනය (Conduction Path)</li> <li>6. Myocardial infarction හැඳනා ගැනීම</li> <li>7. රී.සී.පී. හැඳනා ගැනීම සහ රෝග හැඳනා ගැනීම</li> <li>8. Reviews the Basics of Cardiac and Thoracic Anatomy</li> <li>9. Identifies and Interprets the Normal Electrocardiogram</li> <li>10. Recognize and Interprets Myocardial Infarction</li> <li>11. Recognize and Interprets Accessory Pathways</li> <li>12. Coronary Circulation</li> </ol>
--	---

සකස් කළේ :

අත්සන :- .....  
(විෂය භාර කනිෂ්ඨ මාන්ස්ක්ලික නිලධාරිය)

චින්. ඩේ. වින්. පාරීම්ති

නම :- ..... අධිකෘෂී (පාලන) 02,  
ඇයුතු පෙන්වනා භා දේශීය තේරඹ අමුත්‍යාංශය  
"උච්චිත්‍යාය"

තනතුර :- ..... 385, පූජ්‍ය බෑංච් මාලුව, කො. මූලිග,

දිනය :- ..... 2017 / 04 / 22 .....

පරීක්ෂා කළේ :

අත්සන :- .....  
(විෂය භාර පෙන්වනා මාන්ස්ක්ලික නිලධාරිය)

විවි. ශ්‍රී යානි ප්‍රභාන්ද

නම :- ..... තියෙශ්‍රි පාලන III  
සොඩ්‍ය, පෝෂන හා දේශීය වෛද්‍ය අමායාංශය,

තනතුර :- ..... 385, පූජ්‍ය බෑංච් මාලුව, කො. මූලිග, මායාදු පා.

දිනය :- ..... 02/04/2017 .....

අත්සන :- .....  
(දෙපාර්තමේන්තු ප්‍රධානීය)

දිනය :- ..... 2017 / 05 / 03 .....

නම :- .....  
වෛද්‍ය ජේ. විම්. ඩිඩ්. ජයස්‍රිත්දා බිජාවරු  
තනතුර :- ..... සොඩ්‍ය, පූජ්‍ය මාලුව, අමායාංශ, පාලන I (උච්චිත්‍යාය)  
සොඩ්‍ය පෝෂන හා දේශීය වෛද්‍ය අමායාංශය  
"උච්චිත්‍යාය"  
385, පූජ්‍ය බෑංච් මාලුව, විම්ලවාන නිල මාවත,  
කොළඹ 10.

නිල මූලුව :-